

සේවය කරමින් සිටිනවාක් සමග අසීමිත නිරාශාවේ ආකල්පය තබාගැනීම මගින් ඔබේ පැරණි සහ නිශ්චල සංස්කාර වලින් නිදහස් වන්න.

අද, අසීමිත පරම පියා තම අසීමිත වූ සදා සහයෝගීලී මිත්‍රයන් දකිනවා. සතර දිග්භාගයේම සිටිනා සදා සහයෝගීලී දරුවන් නිරන්තරව අසුන්ගෙන සිටින්නේ පරම පියාගේ හද සිහසුණේය. පරම පියාට ඔහුටම කියා අමරණීය සිහසුනක් නැතත් ඔබ දරුවන්ට බොහෝ ඇත. එමනිසා, බාජදාදා ඔය දරුවන් හද සිහසුන මත අසුන් ගෙන සිටිනවා දැක නිරන්තරව සතුටු වනවා. ආභා සිංභාසනය මත අසුන්ගෙන සිටින්නේ මගේ දරුවන්. දරුවන් සැමවිටම පියා දකින්නට සතුටින් සිටියි. ඔබ සියලු දෙනාම බාජදාදා දැකීමෙන් සතුට අත්විඳින අතර බාජදාදාත් සියලුම දරුවන් දැකීමෙන් සතුටු වන්නේ සෑම දරුවෙක්ම විශේෂ ජීවයක් වූ හෙයිනි. අන්තිම අංකය දරණ දරුවෙක් වූණත් අන්තිම අංකය වූවත් ඔහු කෝටි සංඛ්‍යාවෙන් අත්මිටක් තුළ සිටින ලැයිස්තුවේ සිටියි. ඉතින් සෑම දරුවාවම දැකීමෙන් ඉමහත් සතුටක් ඇති වන්නේ පියාටද? නැත්නම්, ඔබලාට ද? (දෙගොල්ලන්ටම). පරම පියාට බොහෝ දරුවන් සිටී. දරුවන් වැඩි වූ තරමට ඔහුට ඉමහත් සතුටක් ඇතිවනවා. එහෙත් ඔබලාට ඩබල් සතුටක් ඇති වනවා, එපමණයි. ඔබට පවුලේ සතුට තිබෙනවා. එහෙත් පරම පියාගේ සතුට සදාකලටයි. ඔබේ සතුට සදාකලටම ද හෝ අස්ථිර ද?

සතුට බ්‍රහ්මණ් ජීවිතයේ හුස්ම වේ යැයි බාජදාදා විශ්වාස කරනවා. ඔබට සතුට නොමැති නම්, ඔබට බ්‍රහ්මණ් ජීවිතයක් නොතිබේ. එසේම එය අවිනාශී සතුට විය යුතුයි. එය ප්‍රතිශත වශයෙන් සමහර විට පමණක් අත්විඳින සතුට නොවෙයි. සතුට නම් සතුටයි. අද 50%ක සතුට තිබෙන්නේ නම්, හෙට 100% ක් සතුට තිබෙනවා කියන්නේ ජීවිතයේ හුස්ම අඩු වැඩි වීමයි. බාජදාදා කලින් කියා ඇති. ඔබේ ශරීරය අත්හැරියත්, ඔබේ සතුට අතුරුදහන් නොවිය යුතුයි කියා. එහෙනම්, මේ පාඩම තරයේ සිතට ගත්තාද, නැතිනම්, තවමත් එයින් මදක් දුර්වලද? 'සදා' යන වචනය ඔබට තහවුරු ද? මෙම අත්දැකීම් ඇතැම් විට පමණක් අත්විඳින්නන් කෙසේ වෙද? සදා සතුට ඇත්තන් ගෞරවයෙන් සමත් වේ. එහෙත් ඇතැම් විට පමණක් සතුට ඇත්තන් සමත් වනුයේ ධර්මරාජ්ගේ දේශය තුළිනි. ගෞරවයෙන් සමත් වන්නන් තත්පරයකින් පරම පියා සමග ආපසු යාච්: ඔවුන් කොතැනකව නතර නොවෙයි. එහෙනම්, ඔබ සියල්ලන් කවුරු වෙද? පරම පියා හා යන අයද නැත්නම්, නතර වන අයද? (පරම පියා සමග යන අයයි). ඔබේ වාර්ට එක ඒ වාගේ ද? මේ දියමන්ති ජුබ්ලියේ සෑම දරුවා උදෙසාම බාජදාදා ඇති විශේෂ බලාපොරොත්තුව මොනවද කියා ඔබ දන්නවා ද? නැද්ද?

සියලුම දරුවන්ගේ වාර්තා බාජදාදා දැක්කා. බාබා මොනවද ඒවායේ දැක්කේ? වර්තමාන කාලය අනුව තවද, එක්තරා අංශයකට විශේෂ අවධානය දිය යුතුව ඇත. ඔබ සේවයෙහි බොහෝ උද්යෝගය උත්සාහය ඇතිව ඉදිරියට යයි. සෑම කෙනෙකුටම මේ දියමන්ති ජුබ්ලියේ සේවය වෙනුවෙන් විශේෂ උද්යෝගයත් උනන්දුවත් තිබෙනවා. මෙයින් ඔබ සියල්ලන්ම සමත් වුණා. ඔබ සෑම දෙනාම තමන්ගේ අවකාශය අනුව සේවයේ යෙදෙනවා. දිගටම එසේ කරන්න. කෙසේවෙතත්, දැන් විශේෂයෙන් උවමනා වන්නේ කුමක් ද? කාලය සමීප වෙනවා. ඒ හෙයිනි, කාලයේ සමීපතාවය අනුව, මොන රැල්ලක් තිබිය යුතු ද? (නිරාශාව) කෙබඳු නිරාශාවක් ද? සීමිත ද, අසීමිත ද? උද්යෝගය සහ උනන්දුව ඔබට තිබෙනා තරමින්. කාලයේ අවශ්‍යතාවයට අනුව තිබිය යුතු අසීමිත නිරාශාවේ ස්ථිතිය. එම ප්‍රමාණයටම ඔබට තිබෙනවා ද? ඔබේ සේවයේ සාර්ථකත්වය ඇත්තේ, හැකිතාක් ඉක්මණින් ප්‍රජාවන් නිර්මාණය කිරීමෙනි. ඔබ සේවය කරන්නේ මෙයටයි. නැද්ද? ඔබ උපකරණ ජීවයන්ට අසීමිත නිරාශාවක් ඇතිවනතාක් අනෙකුත් ජීවයට අසීමිත නිරාශාව ඇති වන්නේ නැහැ. පරම පියාගේ හැඳින්වීම සෑම කෙනෙකුට ලැබීමයි ඔබේ උවමනාව. එනමුත් ඔබට අසීමිත නිරාශාවක් ඇතිවන තාක්, එම ජීවයන්ට එය ලබාගත නොහැකිය. අසීමිත නිරාශාව යනු ස්ථිර නිරාශාවයි. ඔබේ නිරාශාව කාලය අනුව හෝ අවස්ථාවක් අනුව නම්, එවිට කාලය අංක එකත් ඔබ අංක දෙකත් ලබාගනීවි. මන්ද, ඔබ නිරාශාවට පෙළඹුණේ අවස්ථාව හෝ කාලය හේතු කොටගෙන නිසා, කාලයත් සමගම එම අවස්ථාව අවසන් වූ ගමන් ඔබේ නිරාශාවත් අවසන් වේ. මෙයට ඔබ කුමක් කියන්නේ ද? අසීමිත නිරාශාවද හෝ සීමිත ද? දැන් එහෙනම්, ඔබට අසීමිත නිරාශාව අවැසියි. නිරාශාව නැති වෙන්නට මූලික පදනම නම්, ශරීරයේ අවධානයයි. ශරීර අවධානයෙහි නිරාශාවක් ඇතිවන තාක් කිසිම දෙයකට ස්ථිර නිරාශාවක් ඇති වන්නේ

නැහැ: ඇතිවන්නේ තාවකාලික නිරාශාව පමණි. නෑ සබඳතා තුළ නිරාශාව ඇතිවීම මහ දෙයක් නොවෙයි. ලොවෙහි බොහෝ අයගේ සිත් තුළත් එවැනි නිරාශාව තිබෙනවා. කෙසේවෙතත්, ශරීර අවධානයේ විවිධ වර්ග මෙහි තිබෙනවා. කෙසේ හෝ මේ සියලුම ශරීර අවධානයේ විවිධ වර්ග දැන ගත්තායින් පසුව ඔබට අසීමිත නිරාශාව ඇතිකර ගැනීමට හැකි විය යුතු අතර ශරීර අවධානය ජීව අවධානයට වෙනස් විය යුතුයි. ශරීර අවධානය ස්වභාවික වූවාක් මෙන්ම. ඒ අයුරින්ම, ජීවත්ම අවධානය ස්වභාවික විය යුතුයි. සෑම අවස්ථාවක දීම, එන මුල් වචනය ශරීරයයි. නෑදැයින්, බැලූකල, ඔබ කතා කරන්නේ නෑදැයින්ගේ ශරීරය ගැනයි. ඔවුන් හොඳ තත්ත්වයක නම්, එම වූ තත්ත්වය අයත් වන්නේ ශරීරයටයි. එමනිසා, මූලික පදනම ශරීර අවධානයයි. ඕනෑම ස්වරූපයක ශරීර අවධානය තිබෙද්දී, ඔබට නිරාශාවේ ආකල්පය ඇති නොවේ. බාප්දාදා දැක්ක දේ තමයි, මෙකල, ශරීර අවධානයේ බාධක වල හේතුව නම් ශරීරයේ පරණ සංස්කාර වල නිරාශාව නොමැති බව. පළමුවෙන්ම ශරීරයේ පරණ සංස්කාර වල නිරාශාවක් තිබීම අවශ්‍යයි. සංස්කාරය ඔබේ ස්ථිතික පහළ දමයි. සංස්කාරයන් නිසා, සේවයෙහි, සබඳතා සහ සබැඳියාවෙහි බාධක ඇතිවේ. එමනිසා, ප්‍රතිඵලයෙහි බාධා දැක්කේ, ඔබට ශරීරයේ පරණ සංස්කාර වල නිරාශාවක් නොමැති වී අසීමිත නිරාශාව නිරන්තරව ඇති විය නොහැකි බවය. සංස්කාරයන් විවිධ අයුරින් ඒ කෙරෙහි ඔබව ආකර්ෂිත කරගනී. යම් දෙයක් කෙරෙහි ආකර්ෂණයක් සුළුවෙන් හෝ ඇති ද එවිට නිරාශාවක් එහි ඇති විය නොහැකිය. එමනිසා පරීක්ෂා කරන්න: මා මගේ පැරණි නිෂ්ඵල සංස්කාර වලින් නිදහස් ද? ඔබ කොපමණ උත්සාහ කළා වුවත් - නිරාශාවේ ආකල්පයක් ඇති කිරීමට උත්සාහ කළා වුවත් - බහුතරයම තුළ ඇති ඇතැම් සංස්කාර කොහොමත් ඔබව ඒ වෙත ඇද ගත හැකි තරම් ශක්තිමත් ය. එමනිසා, පළමුවෙන්ම තිබිය යුත්තේ පැරණි සංස්කාර කෙරෙහි නිරාශාවයි. ඔබේ කැමැත්තට එරෙහිව සංස්කාර මතුවන්නේ ඇයි? ඔබ ඒවා එනවාට අකමැති වූ නමුත් ඒවායේ සුක්ෂ්ම හැඩය නොපිළිස්සූ නිසා ඒවා මතුවෙනවාමයි. ඒවායේ සලකුණක් තවමත් ඉතිරිව, සැඟවී තිබෙයි. එසේම විටෙක ඒවා ඔබේ කැමැත්තට විරුද්ධව මතුවෙයි. අනතුරුව ඔබ කියයි: මට එසේ වන්නට උවමනා වුණේ නැහැ. එහෙත් ඉබේම එය සිද්ධ වුණා: ඉතින් මම මොනවා කරන්නද? ඒක එහෙම වුණා. කවුද මෙහෙම කියන්නේ? ශරීර අවධානය ද නැත්තම් ජීව අවධානය ද?

එබැවින්, සංස්කාරයන්හි නිරාශාවේ ආකල්පය තිබීමෙහි දුර්වලතාවය තවමත් තිබෙනවා බාප්දාදා දැක්කා. ඔබ ඒවා නැති කළා නමුත් ඒවායේ සලකුණක් වත් ඉතිරි නොවන තරමට නැති කළේ නැහැ. ඒවායේ සලකුණක් ඇති ද, එහි ඒවායේ පරපුර ද ඇතිවේවි. අද එහි යාන්තමින් සලකුණක් තිබෙන්නේ නම්, එවිට කාලය අනුව. එහි පරම්පරාවේ හැඩය හට ගනී: එය ඔබව බාහිර බලපෑමේ යටතට පත්කරයි. ඔබ සැවොම ඒ ගැන මොනවද කියන්නේ? පරම පියා ඥානයෙන් පිරි කෙනාය. ඒ වාගේ අපන් ඥානයෙන් පිරි අයයි. එවිට සංස්කාර වල ප්‍රභාරයට ලක් වුණාම ඔබ කවුරු ද? නොලේස් හුල් ද නැත්තම් නොලේස් පුල් ද? එමනිසා, නොලේස් හුල් වෙනුවට ඔබ නොලේස් වලින් පුල් වෙයි (ඇදේ); ඔබ නොලේස් හුල් නොවේ. ඔබ අතුරෙන් ඕනෑම කෙනෙකුගෙන් විමසුවොත් කියන්නේ "ඔව් මට තේරෙනවා. එහෙම නොවෙන්නයි තිබුණේ. මම එය නොකළ යුතුයි. නමුත් එය සිද්ධ වුණා" ඉතින්, ඒ වෙලාවේ. ඔබ නොලේස් හුල් ද නැතිනම්, නොලේස් පුල් වුවත් ද? නොලේස් හුල් අය මොනම සංස්කාර, සම්බන්ධතා හෝ අයිතීන් වල ප්‍රභාර වලට ලක් නොවනවා ඇත.

එහෙනම්, ඔබ දියමන්ති පුබ්ලිය සමරමින් සිටිනවා ද? දියමන්ති පුබ්ලිය' යන්නෙහි තේරුම දියමන්තියක් බවට පත්වීමයි. එනම් සීමිත නිරාශාව ඇති කෙනෙක් වීමයි. ඔබට සේවය සඳහා ඇති උයෝගයේ තරමට නිරාශාවේ ආකල්පයක් තබා ගැනීමට අවධානය දී නැත. "සෑම දේම හොඳාකාරව කෙරෙනවා. එය නොකඩවා සිදුකෙරෙයි: සෑම දේම නියම වෙලාවට ඉතා හොඳින් කෙරේවි." කාලය ඔබේ ගුරුවරයා ද නැත්නම්, බාධා ඔබේ ගුරුවරයා ද? ඔබේ ගුරුවරයා කවුද? ඔබ කාලය අනුව පරිවර්තනය වන්නේ නම්, එවිට කාලය ඔබේ ගුරුවරයාය. ඔබේම නිර්මාණය ඔබේම ගුරුවරයා වන්නේ නම් ඒක හරි ද? එවැනි අවස්ථාවක් උදා වුවහොත් ඔබ කුමක් කියයි ද? "ඒ වෙලාවට හැම දේම හරියාවි, හැමදේම ඉතා හොඳින් කෙරේවි" ඔබ පියාට පවා යළි සහතික කරයි. "කරදර වෙන්න එපා සියල්ල හරියාවි, ඒ වාගේම නියම වෙලාවට අපි ඉදිරියට යනවා " කියා. කාලය ගුරුවරයා කිරීම ඔබ මාස්ටර් නිර්මාපකයන්ට ගැලපේද? ඔබ ඊට කැමති ද? නැහැ. කාලය නිර්මාණයයි. ඔබ නිර්මාපකයන් ය. මාස්ටර් නිර්මාපකයින් හට කාලය ගුරුවරයා වීම යෝග්‍ය වන්නේ නැහැ. එමනිසා, දැන් බාප්දාදා විසින් ලබා දී තිබෙන මෙම කාලයේ දී, අසීමිත නිරාශාවේ ආකල්පය මතු කරන්න. මන්ද, සේවයේ ඇදීමක් ඇති තැන නිරාශාව අවසන් වේ. මන්ද, ඔබ සේවය තුළින් සතුට හා බලය ලබනවා. එසේම ඔබ එසැන ඵලයන් ලබනවා. ඔබ සේවය කරනා අතර තුර අසීමිත නිරාශාව නැති වී යයි.

එබැවින් මෙම නිරාශාවේ ආකල්පය ඔබේ ඇතුළතින් අවදි කරන්න. චක්‍රයකට පෙර මෙසේ වූයේ ඔබම ද නැත්නම් වෙන කවුරුවත් ද? මෙසේ වූයේ ඔබමයි. ඔබ නොවේ ද? දැන්. ගිලී තිබූ එම දේ සරළව මතු වෙන්නට ඉඩදෙන්න. සේවය මතු කිරීම පිණිස ඔබ ක්‍රියාත්මක සැලැස්ම සාදනවාක් මෙන්, ඔබේ සේවාවන් සාර්ථක වන්නේ එමනිසයි. ඒ අයුරින් දැන් අසීමිත නිරාශාවේ ආකල්පය මතුකරන්න. කොපමණ පහසුකම් ඔබ ලැබුවා වුවත්.- එවිට දිනෙන් දින තවත් පහසුකම් ඔබ ලබා වි එවිට අසීමිත නිරාශාවේ ආකල්පය සඳහා වූ ආධ්‍යාත්මික ප්‍රයත්නය ගිලී යන්න දෙන්න එපා; එය මතු වන්නට සලස්වන්න. පහසුකම් සහ ආධ්‍යාත්මික ප්‍රයත්නයේ සම්බරතාවය පවත්වා ගන්න. ඔබ දියුණු වෙත්ම. පදාර්ථයන් ඔබේ සේවකයන් බවට පත්වේවි. ඔබ ගෞරවය සහ සැලකිල්ලට පාත්ර වේ. නමුත් මේ සියල්ල තිබෙන අතරේ ඔබේ නිරාශාවේ ආකල්පය අඩු නොවන්නට වග බලාගන්න. ඔබ ඇතුළත අසීමිත නිරාශාවේ ආකල්පය තිබෙනවා වාතාවරණයක් අත්විඳිනවා ද? නැතිනම්. සේවයේ ඔබ කාර්ය බහුල වී සිටිනවා ද? ලොවේ මිනිසුන්ට සේවයේ බලපෑම පෙනෙන්නට හැකි සේ. එසේම අසීමිත නිරාශාවේ ආකල්පයේ බලපෑම ද ඔවුන්ට පෙනෙන්නට හැකි විය යුතුයි. ආරම්භයේදී, ඔබ සියලු දෙනාගේ ස්ථිතිය කුමක් වූයේ ද? ඔබ පාකිස්තානයේ සිටිද්දී, එහි මොන සේවයක් වත් තිබුණේ නැහැ. ඔබට පහසුකම් තිබුණා. නමුත් අසීමිත නිරාශාවේ ආකල්පයක් සහිත වාතාවරණය තුළින් ඔබ සේවය අධික කළා. එමනිසා, දියමන්ති ජුබ්ලිය සමරණ සියලු දෙනාටම ආදී සංස්කාර තිබෙනවා. නමුත් දැන් ඒවා ගිලී පවති. දැන්, නැවත වරක් මෙම ආකල්පය මතු කරන්න. මේ ආදී රත්නයන්ගේ අසීමිත නිරාශාවේ ආකල්පය ස්ථාපනය සිදුවීමට ඉවහල් වුණා. එබැවින්, දැන්, නව ලොව ස්ථාපනය කිරීම උදෙසා එම ආකල්පය සහ එම වාතාවරණය නැවත මතු කරන්න. එහෙනම්, අවශ්‍ය කරන්නේ මොනවාද කියා ඇසුණා ද?

ඔබට පහසුකම් කිසිවක් නොතිබුණේ නම්, ඔබට නිරාශාව ඇතැයි කී විට එය පිළිගන්නේ කවුරුන් ද? පහසුකම් තිබේද්දී එහි නිරාශාව තිබිය යුතුයි. එකල තිබූ පහසුකම් සහ දැන් තිබෙන පහසුකම් අතරේ එවැනි විශාල වෙනසක් ඇත. ආධ්‍යාත්මික ප්‍රයත්නය සැඟවී තිබෙනවා. එවිට පහසුකම් පෙනෙන්නට තිබෙනවා. අවිවා. පහසුකම් භාවිත කරන එක හොඳයි. ඒවා උදාර ලෙස භාවිත කරන්න. මත්ද, ඒ ඔබ වෙනුවෙනි. නමුත්, ආධ්‍යාත්මික ප්‍රයත්නය ගිලිවීයනට ඉඩ නොදෙන්න. ඔබ මිනිසුන්ට නෙළුම් මලක් මෙන් වෙන්නැගී කියනවා; සියලු පහසුකම් තිබෙනවා අතරේ නෙළුම් මලක් මෙන් වෙන්නැගී කියනවා. පහසුම් තිබීම නරක නැහැ ඇත්ත වශයෙන්ම, ඒවා ඔබේ කර්ම සහ යෝගාවේ එලයයි. කෙසේවෙතත් ප්‍රශ්නය ඔබේ ආකල්පය පිළිබඳවයි. ඔබ පහසුකම් වල ව්‍යාප්තියේ පැටලීම හෝ එම පහසුකම් වල බලපෑමට යට වීම නොවිය යුතුයි. එහෙම නේද? නෙළුම් මලක් මෙන්ම නොබැඳී ව පරම පියාට සෙනෙහෙවත් කෙනෙක් වන්න. ඒවා භාවිත කරන අතරේ, ඒවාට වහල් නොවෙන්න; නොබැඳී වන්න. පහසුකම් විසින්, ඔබේ නිරාශාවේ ආකල්පය ගිල්විය නොයුතුයි. වර්තමානයේ, මේ සඳහා විශාල අවශ්‍යතාවයක් ඇත. ලොවේ සෑම දේම අතිශයතාවයට යමින් තිබෙන හෙයින්, සත්‍ය නිරාශාවේ ආකල්පය තිබීම අවැසිය. ඔබ විසින්ම එම වාතාවරණය නිර්මාණය කරනවා ඇත්තේ. මුලින්, ඔබ තුළත් පසුව ලොව තුළත් නිර්මාණය කරනවා ඇත.

එහෙනම්, දියමන්ති ජුබ්ලිය සමරණයන් කරන්නේ කුමක් ද? ඔබ රැල්ලක් පතුරවා හරි. නොවේ ද? ඔබ සියලු දෙනාම අත්දැකීම් ඇත්තන්. ඔබ මුලදීම, එය අත්විඳි තිබෙනවා; ඔබට සියල්ල තිබුණා. ඔබට හැකි තරම් ගිතෙල් අනුභව කරන්න. එසේ වුවත්, අසීමිත නිරාශාවේ ආකල්පය තබාගන්න. ලොවේ මිනිසුන් නියම ගිතෙල් (පිරිපැහදු බටර්) අනුභව කරයි. නමුත් ඔබ ඒවා බීමට පුරුදුව සිටියා. ගිතෙල් ගඟුළු ඔබ දැක තිබෙනවා. දියමන්ති ජුබ්ලිය සඳහා වූ විශේෂ කාර්යය නම්. දැන් ඔබ සෑම එකට සිටිද්දී හදින් හදට සුභද සාමීවියේ යෙදීමය. සේවය සඳහා ඔබ රැස් වෙන්නාක් මෙන්. එමෙන්ම මේ සඳහාත් බාබා කී දේවල් උදෙසා රැස්වීමක් තබන්න. එක් තත්පරයක් තුළ අශරීරී වීමට කැමත්තක් දක්වන විට. ඒ සඳහා පදනම වන්නේ මෙම අසීමිත නිරාශාවයි. එසේ නොවන්නට ඔබ කෙතරම් මහන්සි වුණත් ඔබට තත්පරය තුළ එසේ වන්නට නොහැකි වේ. ඔබ සටනක යෙදී සිටිවි. නිරාශාවක් ඇත්තේ කොතැනද එය වටිනා භූමියයි. ඔබ එහි කුමක් පැළ කළත් එසැනින් එල හටගනීවි. එහෙනම්, ඔබට කිරීමට ඇත්තේ කුමක් ද? සෑම දෙනාටම දැන් අසීමිත නිරාශාවක් ඇති කළ යුතු බව හැඟී යා යුතුයි. අවිවා, ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබට වැටහුණා ද? එය පහසුද අපහසු ද? සුළු ආකර්ෂණයක් ඇති වේවි ද, නැද්ද? පහසුකම් ඒ වෙත ඔබව නොඅදිවි ද?

ඔබ දැන් මෙය පුහුණු වීම අවශ්‍යයි. ඔබට උවමනා වූ අවස්ථාවක, කොතැනක උවමනා වුවත්. කෙසේ උවමනා වුවත්, තත්පරයක් තුළදී එම ස්ථිතිය ඔබ විසින් පිහිටුවා ගැනීමට හැකිවිය යුතුයි. ඔබට සේවය කිරීමට උවමනා විටදී එම සේවය කරන්න; සේවයෙන් නොඇලී සිටින්නට උවමනා නම් නොබැඳිව සිටින්න. සේවය

ඔබව අදිනවා. සේවය නොකර සිටිය නොහැකියි යනුවෙන් නොවිය යුතුයි. ඔබට උවමනා දේ කිරීමට උවමනා අයුරින් කිරීමට උවමනා විටෙක කිරීමට, ආත්ම ශක්තිය තිබීම අවැසියි. ඔබට ආත්ම ශක්තිය තිබෙනවා ද? "නවත්වන්න" යැයි කී පමණින් නවත්වන්නට හැකි විය යුතුයි. ඔබ නැවතීමේ ලකුණ දැමූ කල එය ප්‍රශ්නාර්ථ ලකුණ වුණා යනුවෙන් නොවිය යුතුයි. හුල් ස්ටොප්, එය ස්ටොප් ම නොවේ හුල් ස්ටොප් ය. ඔබ කිරීමට උවමනා දේ ප්‍රායෝගිකවම කිරීමට හැකිවිය යුතුයි. ඔබට මෙසේ වීමට උවමනාය. නමුත් මෙසේ වීම අපහසු ය: එහෙනම් ඊට කුමක්ද ඔබ කියන්නේ? ඔබට ආත්ම ශක්තියද ඇත්තේ නැත්නම්. හුදෙක් ශක්තිය පමණක් ද? සියලු නිෂ්ඵලතා අවසන් කළ යුතු යැයි සිතූ පමණින් තත්පරයකින් එය නැති කළ යුතුයි.

බාප්දාදා ඔබට මින් පෙරත් පැවසුවේ, බොහෝ දරුවන් මෙසේ කියන බව අප යෝගාව සඳහා අසුන් ගන්න නමුත් යෝගාවේ සිටිනවා වෙනුවට අප සටන් කරයි. ඔවුන් යෝගීවරු නොවෙයි, ඔවුන් සටන්කාමීන්ය (යෝධයන්). ඔබට දීර්ඝ කාලයක් පුරා සටන් කරන සංස්කාර ඇත්නම්, ඔබ කවුරු බවට පත් වෙයි ද? සූර්ය වංශයේ කොටසක් ද, වන්දු වංශයේ කොටසක් ද? ඔබ ඒ ගැන සිතන සැනින්ම එය සිදුවිය යුතුයි. ඔබ යමක් ගැන සිතූ සැනින් එය සිදුවීම, තත්පරයක කාරණාවක් - මෙය අධිෂ්ඨාන බලය ලෙස හැඳින්වෙයි. ඔබට අධිෂ්ඨාන බලය තිබෙනවා ද? එසේ නැත්නම් ඔබ ඉතා හොඳ සැලසුම් සාදන නමුත් සැලසුම් 10ක් අතරින් ප්‍රායෝගිකව සිදු වන්නේ පහක් පමණයි ද? එය එසේ නොවෙයි නේද? ඔබ ඉතා හොඳින් මෙසේ සිතනවා: "අප මේ දේ කරනවා, මෙය සිදුවෙයි". නමුත් එය ප්‍රායෝගිකව සිදු වීමේදී වෙනසක් තිබේ. එබැවින් ඔබට දැන් කෙතරම් අධිෂ්ඨාන බලයක් තිබිය යුතුද යත්, ඔබ ඒ ගැන සිතූ සැනින්, යම් දෙයක් සිදුවී නිමා වීම ඔබ අත්විඳිය යුතුයි. අම්මන් වෙලාවේ ඔබ පියා සමග හදවතට සමීප කතාබහක යෙදෙන විට, ඔබ ඉතා හොඳ දේවල් කියන බව දැක තිබේ. "මා මේ දේ කරන්නම්, මා මේ දේ කරන්නම්." කෙසේවෙතත්, රාත්‍රිය පැමිණෙන විට ප්‍රතිඵලය කුමක්ද? ඔබ මෙවන් මිහිරි දේවල් කීමෙන්, මෙතරම් හොඳ දේවල් කීමෙන් බාදාව බොහෝ සතුටු කරයි. බාබා ඉතා සතුටට පත් වෙනවා: අසුරුයි! මගේ දරුවන්! ඔබ පවසන්නේ: බාබා, ඔබ අපට පවසා ඇති සෑම දෙයක්ම සිදු විය යුතුයින එය දැනටමත් නිම වී තිබේ. "ඔබ ඉතා හොඳ දේවල් කියයි. සමහරු පියාව බොහෝ සතසා මෙසේ කියයි, "අප එය නොවූයේ නම්, වෙන කවුරු එය වෙයිද? බාබා, අප සෑම කල්පයකදීම එම එකම අයයි." ඉන්පසුව ඔවුන් බොහෝ සතුටු වෙයි. පිටුපස අසුන්ගෙන සිටින අය ප්‍රවේසමින් අසා සිටිනවාද? පිටුපස සිටින අය, ඉදිරියේ සිටින අයට පෙර මෙය කරනවාද? ඔබ පිටුපස අසුන් ගෙන සිටියත් ඔබ හදවතට සමීපයි. ඇයි? ඔබ අන් අයට අවස්ථාවක් ලබා දීමේ සේවය සිදු කළා. ඉතිං, සේවාධාරීන් නිරන්තරයෙන් පියාගේ හදවතේ සිටියි. කිසිම විටෙක මෙසේ නොසිතන්න, ඔබත් දාදින්ලා වුණා නම් ඔබත්... ඔබ ඉදිරියේ නොමැති වුණත් ඔබ හදවත තුළ සිටියි. හදවතද සාමාන්‍ය හදවතක් නොවෙයි, එය සිංහාසනයකි. එබැවින් ඔබ හදවත් සිහසුන මත අසුන්ගෙන සිටින අයයි, එහෙම නේද? කොහේ අසුන්ගෙන සිටියත්, යම් කොනක හෝ පහළින් හෝ යම් කුටියක වුවද, ඔබ ඉන්නේ පියාගේ හදවතේය.

සෑම තැනම වෙසෙනා අති උසස් භාග්‍යයලත්, සිංහාසනය මත අසුන් ගත් ජීවත්මයන්, අසීමිත නිරාශාවේ ආකල්පය සහිත වාතාවරණක් නිර්මාණය කළ විශේෂ ජීවත්මයන්, තම උසස් විශේෂත්වය නිරන්තරයෙන් භාවිත කරන විශේෂ ජීවත්මයන්, එකම එක පියාගේ මිත්‍රත්වය සහ ශ්‍රීමත් නම් වූ අණ නිරන්තරයෙන් අත්විඳිනා සමීප වූ ජීවත්මයන් හට බාප්දාදාගේ ස්නේහ ස්මරණය හා නමස්කාරය.

වරදානය: ඔබ ඒකායන කෙනාට විශ්වාසනීය වීමේ වැදගත්කම දැනගැනීමෙන් සහ ආශීර්වාද පිරිණමන්නාව සතුටට පත් කිරීමෙන්, පූර්ණ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා. ආශීර්වාද පිරිණමන්නා වන පරම පියාගේ ආශීර්වාද, අනන්ත වන අතර ඒවා අවශ්‍ය ඕනෑම කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයකින් ලබා ගත හැක නිධන් වෙළඳ සැල විවෘතයි. සමහර දරුවන් එම විවෘත වෙළඳ සැලෙන් පිරිපුන් වන අතර වෙනත් අය ඔවුන්ගේ ධාරිතාවයට අනුව පිරිපුන් වෙයි. අවිනිංසක ස්වාමී, ආශීර්වාද පිරිණමන්නාගේ ස්වරූපයෙන් වැඩියෙන්ම ඔබගේ ඒප්‍රන පුරවයි. ඔබ දැන ගත යුත්තේ ඔහුව සතුටු කරන ආකාරය පමණක් වන අතර එවිට ඔබට පූර්ණ සාර්ථකත්වය ලැබෙයි. ආශීර්වාද පිරිණමන්නා වැඩියෙන්ම ප්‍රබල කරන ව්‍යවහාරය වන්නේ: "ඒකායන කෙනාට විශ්වාසවන්ත වීමයි". ඔබගේ සිතිවිලි හෝ සිහිනවල පවා වෙනත් කිසිවෙක් නොසිටිය යුතුයි. ඔබ අයත් වන්නේ ඒකායන කෙනාට හැර වෙනත් කිසිවෙකුට නොවන බව, ඔබගේ ආකල්පයේ තිබිය යුතුයි. මෙහි වැදගත්කම වටහාගන්නා අයගේ ඒප්‍රන නිරන්තරයෙන් පිරිපුන්ව තිබෙයි.

පාඨය: ඔබගේ සිතිවිලි සහ වචන වලින් එකවර සේවය කරන්න, එවිට ඔබට අඛණ්ඩව දෙගුණයක
එල ලැබෙයි.

***** ඔබ ගාන්ති *****